

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ලංකා හොස්පිටල් ඩයග්නෝස්ටික්ස් (පුයිට්) ලිමිටඩ් හි ("සමාගම ") 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ලාභාලාභ ප්‍රකාශය සහ ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

2024 දෙසැම්බර් 31 දිනට සමාගමේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්ය සාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කර ඇති බව මා දරන්නා වූ මතය වේ

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී. ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව පිළියෙළ කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වා ගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතික වීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශන වල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍යන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මඟ හැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශන වල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශන වල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත;

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වා ගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාල සීමාවන් තුළ සහ අදාළ නීතිරීති වලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 ලැබිය යුතු ගිණුම්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2024 දෙසැම්බර් 31 දිනට වෙළඳ ණයගැති ශේෂය රු. 321,762,964 ක් වූ අතර 2024 දෙසැම්බර් 31 දිනට භාතිකරණ අලාභය සඳහා අඩු කිරීම රු.15,458,293 ක් විය. රෝහලේ ණය කාලය දින 30 ක් වූ අතර දින 60 ඉක්මවූ ණය වටිනාකම රු.29,161,432 ක් විය.	මාසික ඉන්වොයිසි මාසය අවසන් වූ පසු ආයතන වෙත යවනු ලබන අතර ඉන්වොයිසි දින සිට දින 30ක ණය කාලයක් සඳහා ඔවුන්ට හිමිකම් ඇති බැවින් බිල්පත් පියවීම සඳහා සාමාන්‍යයෙන් දින 60කට වඩා ගතවේ.	අයවිය යුතු නියමිත මුදල ණය කාල සීමාව තුළ අයකර ගැනීමට පියවර ගත යුතුය.
(ආ) 2024 දෙසැම්බර් 31 දිනට වෙළඳ ණයගැති ශේෂයට වසර 5 කට වැඩි කාලයක් තිස්සේ නොගෙවා තිබූ රු.14,922,180 ක හිඟ මුදල් ඇතුළත් විය. මෙම මුදල අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබුණි. නිරීක්ෂණ පහත පරිදිවේ.		
(i) රු.924,142 ක පරීක්ෂණ ගාස්තු අයකර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ගිවිසුම්ගත පෞද්ගලික සමාගම් දෙකකට (නියැදි එකතු කිරීමේ සහ Centrifuging සේවා සැපයුම් සමාගම්) එරෙහිව නීතිමය පියවර ආරම්භ කර තිබුණි.	සපයන ලද සේවාවන් සඳහා රු.924,142 ක රසායනාගාර පරීක්ෂණ ගාස්තු පියවීමට අපොහොසත් වීම හේතුවෙන් අදාළ පෞද්ගලික සමාගම් දෙකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරන ලදී. ණය දෙපාර්තමේන්තුව සහ සමථකරණ ක්‍රියාවලිය හරහා අයකර ගැනීම සාර්ථක වී නොමැති අතර, නීතිමය ක්‍රියාමාර්ග මගින් අයකර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට	ණය අයකර ගැනීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සමාලෝචනය කළ යුතුය.

නිර්ණය කරන ලද අතර සමාගම මෙම නඩු අධිකරණය හරහා දිගටම කරගෙන යන අතර තවමත් විභාග වෙමින් පවතී.

(ii)කොවිඩ් 19 ප්‍රතිකාර සඳහා කරන ලද පරීක්ෂණය වෙනුවෙන් පෞද්ගලික සමාගමකින් අයවිය යුතු රු.12,847,250 ක මුදල වසර දෙකක් තිස්සේ පියවා නොතිබුණි. සමාගම සමඟ කිසිදු ගිවිසුමක් අත්සන් කර නොතිබූ අතර නීතිමය පියවර ගෙන තිබුණි. මෙය 2024 දෙසැම්බර් 31 වන දිනට රු.12,847,250 ක හිඟ මුදලක් තිබූ පෞද්ගලික සමාගමක් සම්බන්ධයෙනි. කොවිඩ් කාලය තුළ කිසිදු ගිවිසුමක් අත්සන් කර නොතිබුණි. ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් නීතිමය පියවර ගන්නා ලදී. ණය අයකර ගැනීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සමාලෝචනය කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.564,270,015 ක ලාභයක් වූ අතර පෙර වර්ෂයේ අනුරූපී ලාභය රු. 346,020,064 ක් විය. එබැවින්, මූල්‍ය ප්‍රතිඵලයේ රු.218,249,951 ක වර්ධනයක් දක්නට ලැබුණි. වර්ධනයට ප්‍රධාන හේතුව වන්නේ ආදායම රු.456,222,962 කින් වැඩි වීමයි.

2.2 අනුපාත විශ්ලේෂණය

සමාගමේ ප්‍රධාන අනුපාත පහත පරිදි වේ.

අනුපාත	2024	2023
ජංගම වත්කම් අනුපාතය	6.11 වාර ගණනක්	4.34 වාර ගණනක්
ක්ෂණික වත්කම් අනුපාතය	5.69 වාර ගණනක්	3.99 වාර ගණනක්
දළ ලාභ අනුපාතය	සියයට 42	සියයට 40
ශුද්ධ ලාභ අනුපාතය	සියයට 17	සියයට 21
ප්‍රාග්ධන ප්‍රතිලාභ අනුපාතය	සියයට 22	සියයට 27

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
-----------------	------------------------------	----------

2024 වර්ෂය සඳහා, තම එකතු කිරීමේ මධ්‍යස්ථාන (COCO) 83 ක් සඳහා ඇස්තමේන්තුගත ආදායම රු.747,153,838 ක් වූ අතර සත්‍ය ආදායම රු.802,643,511 ක් විය. ඇස්තමේන්තුගත ආදායම සමඟ සත්‍ය ආදායම සලකා බැලීමේදී සමස්ත ඉලක්කගත ආදායම සපුරා තිබුණි. නමුත්	මෙම COCO 16 අතුරින් 12 ක් 2024 දී විවෘත කරන ලද අතර ඒවා නොමේරූ අවධියක පැවතුනි. අනෙකුත් රසායනාගාර දාමයන්ගෙන් එල්ල වන දැඩි තරඟකාරිත්වය නොතකා, මෙම	ළඟා කරගත හැකි ඉලක්ක සැලසුම් කළ යුතුය.
---	---	--

මධ්‍යස්ථාන 16 ක් ඔවුන්ගේ අදාළ ඉලක්කවලින් සියයට 75 ක් පමණ වත් සපුරා ගැනීමට අපොහොසත් වී තිබුණි.

COCO වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය උපාය මාර්ග කළමනාකරණය දැනටමත් ක්‍රියාත්මක කර ඇත.

3.2 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
පිරිවැය රු.22,764,957 ක්වූ Gel Documentation System & Gel Electrophoresis System ප්‍රසම්පාදනය කිරීම සහ පිරිවැය රු. 16,193,411 ක්වූ Cryostat instrument ප්‍රසම්පාදනය කිරීම. නිරීක්ෂණ පහත පරිදි වේ.		
(අ) ලංකා හොස්පිටල් ප්‍රසම්පාදන අත්පොතෙහි (4 වන සංස්කරණය) 13.7 ඡේදයට අනුව, ප්‍රසම්පාදන කමිටුවේ සියලුම සාමාජිකයින් එහි පළමු රැස්වීමේදී නියමිත ආකෘතියෙන් ප්‍රකාශයක් අත්සන් කළ යුතු අතර, ලංසුවේ වටිනාකම රුපියල් මිලියන 3 ඉක්මවන්නේ නම්, ලංසු ඇගයීම් කමිටුවේ සියලුම සාමාජිකයින් නියමිත ආකෘතියෙන් ප්‍රකාශයක් අත්සන් කළ යුතුය. කෙසේ වෙතත්, අවශ්‍ය ප්‍රකාශන නොමැති බව නිරීක්ෂණය විය.	නිරීක්ෂණය සටහන් කරගන්නා ලදී දැනට කමිටු දෙකෙන්ම එක් එක් වාර්තාව / සටහන සමඟ ප්‍රකාශ ලබා ගැනීමේ අවශ්‍යතාවය විධිමත් කර ඇත්තෙමු.	රෝහල අනුමත කරගෙන ඇති ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය.
(ආ) ලංකා හොස්පිටල් ප්‍රසම්පාදන අත්පොතෙහි (4 වන සංස්කරණය) 3.2.2 ඡේදයට අනුව, ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භයේ සිට අවසන් කිරීම දක්වා එක් එක් ක්‍රියාකාරකම සඳහා අනුක්‍රමික පියවර සහ කාල රාමු දක්වා සවිස්තරාත්මක ප්‍රසම්පාදන කාලසටහනක් සකස් කළ යුතුය. කෙසේ වෙතත්, එවැනි කාලසටහනක් සකස් කර නොමැති බව නිරීක්ෂණය විය.	නිරීක්ෂණය සටහන් කරගන්නා ලදී. ජාතික තරඟකාරී ලංසු (NCB) සහ සීමිත ජාතික ලංසු (LNB) ක්‍රමවේදය හරහා සිදු කරනු ලබන සියලුම ප්‍රසම්පාදන සඳහා මෙය වහාම ක්‍රියාත්මක කෙරේ.	රෝහල අනුමත කරගෙන ඇති ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය.
(ඇ) ලංකා හොස්පිටල් ප්‍රසම්පාදන අත්පොතෙහි (4 වන සංස්කරණය) 3.3 ඡේදයට අනුව, වෙන් වෙන්ව දක්වා ඇති වැට් බද්ද සමඟ පූර්ව ප්‍රසම්පාදන , ප්‍රසම්පාදන සහ පසු ප්‍රසම්පාදන වියදම් ඇතුළුව අයිතමගත පිරිවැය ඇස්තමේන්තුවක්, ලංසු කැඳවීමට පෙර සකස් කර අනුමත කළ යුතුය. කෙසේ වෙතත්, මෙම අවශ්‍යතාවයට අනුකූල වී නොමැති බව නිරීක්ෂණය විය.	නිරීක්ෂණය සටහන් කරගන්නා ලදී. දැනට ඇස්තමේන්තුගත අගයන් ප්‍රසම්පාදන කොන්දේසිය තුළ සඳහන් කර ඇත.	- එම -

(ඇ) ලංකා හොස්පිටල් ප්‍රසම්පාදන අත්පොතෙහි (4 වන සංස්කරණය) 9.5.3 ඡේදයට අනුව, පිරිවිතරයන් අරමුණ සඳහා සුදුසු බවටත් තරහකාරීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ස්වභාවයෙන්ම පොදු බවටත් සහතික කිරීම සඳහා පිරිවිතර සමාලෝචනය කර අනුමත කිරීම ලංසු ඇගයීම් කමිටුවේ (BEC) වගකීමකි. කෙසේ වෙතත්, එවැනි අනුමැතියක් ලබාගෙන නොමැති බව නිරීක්ෂණය විය. ඊට අමතරව, ලංසු ඇගයීම් කමිටුව පත් කරනු ලැබුවේ ලංසු කැඳවීමෙන් පසුව පමණක් වන අතර එය පැහැදිලි ක්‍රියාපටිපාටි උල්ලංඝනයකි.

නිරීක්ෂණය සටහන් කරගන්නා ලද අතර අර්ධ වශයෙන් එකඟ වේ. ලංසු ඇගයීම් කමිටුවේ සාමාජිකයින් ලෙස නම් කරන ලද ලංසු ඇගයීම් කමිටු ප්‍රධානියා, අවසාන පරිශීලකයා සහ රසායනාගාර ප්‍රධානියා විසින් පිරිවිතර තහවුරු කරන ලදී. ප්‍රායෝගික හේතූන් මත සඳහන් කළ අපගමනයන් ලංසු ඇගයීම් කමිටුව පත් කිරීමේදී සමහර විට සිදු කෙරේ. ප්‍රසම්පාදන අත්පොතෙහි විධිවිධාන දැඩි ලෙස අනුගමනය කිරීමට ඉදිරියේදී කටයුතු කරනු ලැබේ.

- එම -

(ඉ) ප්‍රසම්පාදන දැන්වීමේ ඇගයීම් නිර්ණායක අනුව, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියාපදිංචියට ප්‍රමුඛතාවය ලබා දෙන බව සඳහන් කර තිබුණද, එම නිර්ණායක ඇගයීමේදී සලකා බලා නොතිබුණි.

ප්‍රමුඛතාවය සලකා බැලීමට කිසිවෙකු ඖෂධ නියාමන අධිකාරියේ සහතිකය ඉදිරිපත් කර නොමැත.

ඇගයීමේ ක්‍රියාවලියේදී ඇගයීම් නිර්ණායක සලකා බැලිය යුතුය.

(ඊ) ලංකා හොස්පිටල් ප්‍රසම්පාදන අත්පොතෙහි (4 වන සංස්කරණය) 11.2(i) සහ 11.3(ii)(i) ඡේදවලට අනුව, ප්‍රසම්පාදන කමිටුව (PC) සහ අධ්‍යක්ෂක මණ්ඩලය (BOD) ඔවුන්ගේ නිර්දේශය ඉදිරිපත් කිරීමෙන් පසු සතියක් ඇතුළත සාර්ථක ලංසුකරුට ලිඛිතව දැනුම් දිය යුතුය. තවද, එවැනි දැනුම්දීමක් ලැබී දින 10ක් ඇතුළත සාර්ථක ලංසුකරු තම ලංසුව පිළිගන්නා බව හෝ නොමැති බව ප්‍රසම්පාදන ආයතනයට දැනුම්දිය යුතුවේ. කෙසේ වෙතත්, මෙම අවස්ථාවේදී, අවශ්‍ය පරිදි ප්‍රසම්පාදන කමිටුව කොන්ත්‍රාත් ප්‍රදානය පිළිබඳ ලිඛිත නිවේදනය නිකුත් කර නොතිබුණි.

නිරීක්ෂණය සටහන් කරගන්නා ලදී ගැණුම් ඇණවුම නිකුත් කිරීමේ පියවර සම්පූර්ණ කිරීමේ අනවශ්‍ය ප්‍රමාදය සැලකිල්ලට ගනිමින් ප්‍රතිග්‍රහණ පත්‍රය නිකුත් කිරීම දැඩි ලෙස අනුගමනය කර නොමැත. මෙම විධිවිධානය ප්‍රසම්පාදන අත්පොතෙහි ඊළඟ සමාලෝචනයේදී නැවත සලකා බැලිය යුතු කරුණක් ලෙස හඳුනාගෙන ඇත.

රෝහල් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය.

(උ) ලංකා හොස්පිටල් ප්‍රසම්පාදන අත්පොතෙහි (4 වන සංස්කරණය) 11.3 ඡේදයට අනුව, සමාගම සහ සාර්ථක ලංසුකරු අතර ගිවිසුමක් අත්සන් කළ යුතු නමුත් මෙම ප්‍රසම්පාදන ගිවිසුම්වලදී තෝරාගත් ලංසුකරු සමඟ අත්සන් කර නොතිබුණි.

නිරීක්ෂණය සටහන් කරගන්නා ලදී. ගිවිසුමේ කෙටුම්පත සැපයුම්කරුට තහවුරු කිරීම සඳහා යවන ලදී. අපගේ බොහෝ මතක් කිරීම් තිබියදීත්, ඔවුන් ගිවිසුමට ප්‍රතිචාර දැක්වීමට සහ භාණ්ඩ ලබා දීමට අපොහොසත් වී ඇත. මෙවැනි ගැටළු පාලනය කිරීම සඳහා අවශ්‍ය විධිවිධානයක් සකසනු ඇත.

- එම -

(උෟ)Cryostat උපකරණ ප්‍රසම්පාදනයේදී, 2023 මැයි 15 වන දින සිමිත ජාතික තරඟකාරී ලංසු තැබීමේ ක්‍රමය යටතේ මිල ගණන් කැඳවන ලදී. ලංසු ඇගයීම් කමිටු තීරණය 2024 දෙසැම්බර් 02 වන දින ලබා දෙන ලදී. නමුත් එම දින වනවිට ලංසු වලංගු කාලය කල් ඉකුත් වී තිබුණි. එබැවින් සමාගමට නව මිල ගණන් අනුව ඉහළ වටිනාකමකින් යන්ත්‍රයක් මිලදී ගැනීමට සිදු විය. මෙම ප්‍රසම්පාදනයේදී රු. 1,411,605 ක මූල්‍ය අලාභයක් සිදුවී තිබුණි.

ආරම්භයේදී නව උපකරණ සඳහා ලංසු කැඳවන ලද අතර ඒ අනුව සාකච්ඡා සිදු කරන ලදී. නව උපකරණයේ යෝජිත මිල වැඩිවීම හේතුවෙන් සැපයුම්කරු අප සමඟ ඇති demo machine ආදර්ශන යන්ත්‍රයක් (දෙසැම්බර් 19 දිනැති මිල ගණන්) මිලදී ගැනීමට යෝජනා කර ඇත.

මිල ගණන් ලැබුණු වහාම, ප්‍රසම්පාදන කමිටුවට සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වහාම ඉදිරිපත් කරනු ලැබේ. 22 වන දින අධ්‍යක්ෂ මණ්ඩල නියෝග ලැබුණු අතර ඒ අනුව එදිනම නව මිල ගණන් කැඳවන ලද අතර සැපයුම්කරු ජනවාරි 2 වන දින එය අප වෙත යොමු කරන ලදී. එබැවින්, අධ්‍යක්ෂ මණ්ඩලය වෙතින් අනුමැතිය ලබා ගැනීමේදී එබඳු ප්‍රමාදයක් සිදු නොවූ අතර සැපයුම්කරු 2024 මිල ගණන් වලට අදාළ නව මිල ගණන් ඉදිරිපත් කිරීමේදී ප්‍රමාදයක් සිදුවී තිබුණි.

3.3 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 දෙසැම්බර් 31 වන විට ලංකා හොස්පිටල් ඩයග්නෝස්ටික්ස් හි අනුමත කාර්ය මණ්ඩලය 674 ක් වූ අතර තත්‍ය කාර්ය මණ්ඩලය 545 ක් විය. තනතුරු 8 ක් සඳහා අතිරික්ත සේවකයින් 08 ක් සහ තනතුරු 80 ක් සඳහා පුරප්පාඩු වූ තනතුරු 137 ක් පැවතුණි. පවතින පුරප්පාඩු 137 න් 12 ක් අලෙවි සංවර්ධන සහකාර අංශයේ සහ 48 ක් රක්ත සාම්පල් ගැනීමේ නිලධාරී (Phlebotomist) අංශයේ වේ. සමාගම මෑතකදී අනුමත කාර්ය මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කර නොතිබුණි.	සේවක සංඛ්‍යාවේ පුරප්පාඩු පැවතියද, ඒවා පුරවනු ලබන්නේ අදාළ ඒකකයේ සහ රසායනාගාරයේ ක්‍රියාකාරී අවශ්‍යතාවයක් තිබේ නම් පමණි. මෙම අවශ්‍යතාවය මත පදනම්ව, බඳවා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් බඳවා ගැනීමේ ඉල්ලීම් පෝරමයක් මානව සම්පත් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. බඳවා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමක් නොමැති විට, මානව සම්පත්	අනුමත කාර්ය මණ්ඩලය කාලීනව සමාලෝචනය කර අවශ්‍ය සංශෝධන සිදු කළ යුතුය.

දෙපාර්තමේන්තුව බඳවා
ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ
නොකරනු ඇත.

සමහර පුරප්පාඩු තනතුරු පහත
හෙලා ඇති අතර, ඒකකයේ
මෙහෙයුම් අවශ්‍යතා සමඟ වඩා
හොඳින් ගැලපෙන පහළ
මට්ටමේ තනතුරුවලින් ඒවා
පුරවා ඇත. පැහැදිලි විස්තරයක්
ලබා ගැනීමට සහ අතිරික්ත
තනතුරු නොමැති බව සහතික
කර ගැනීමට, පවතින පුරප්පාඩු
සමඟ මේවා සංසන්දනය කර
සැසඳීම අවශ්‍ය වේ.

කෙසේ වෙතත්, රසායනාගාර
විවෘත නොකළහොත්, සැලසුම්
කර ඇති නව බාහිර
රසායනාගාර සඳහා අයවැයගත
කාර්ය මණ්ඩලය පුරවනු
නොලැබේ.